

**ප්‍රධාන කරුණු ලේඛනය -
සාමාන්‍ය පෞද්ගලික ණය**

සේවාවේ ප්‍රධාන විශේෂාංග	ඕනෑම අරමුණක් සඳහා සාමාන්‍ය පෞද්ගලික ණය ලබාගත හැක. • ණය ලබාගන්නා තැනැත්තා පෞද්ගලික හෝ රජයේ ආයතනයක ස්ථාවර ආදායම් ලබන රැකියාවක් හිමි පුද්ගලයෙකු විය යුතු ය. • ස්ථිර රැකියාවක නියුතු පුද්ගලයෙකු විය යුතු අතර අවම වශයෙන් වසර 2 ක අඛණ්ඩව සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතු ය. • වයස අවුරුදු 18 න් විශ්‍රාම යාමත් අතර පුද්ගලයෙකු විය යුතු අතර, විශ්‍රාම යාමට පෙර සම්පූර්ණ ණය මුදල ගෙවා අවසන් කළ යුතු ය. • සේවා යෝජකයා විසින් වැටුප DFCC බැංකු ගිණුමකට බැර කිරීමට කටයුතු කළ යුතු ය. • DTA ආවරණය - මධ්‍යම රක්ෂණ ඒකකය මගින් සමූහ DTA සැලසුම පිළියෙල කරනු ලැබේ. • සමාන හෝ ඉහළ මූල්‍ය තත්ත්වයක් ඇති පුද්ගලයන් දෙදෙනෙකුගේ ඒකාබද්ධ සහ පෞද්ගලික ඇපකර කිහිපයක් වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න - <i>DFCC Personal Loan - DFCC Bank PLC</i>
පොලී අනුපාතය	පොලී අනුපාතයන් කලින් කලට වෙනස් වේ. වසර 3 සිට 5 දක්වා ස්ථාවර පොලී අනුපාත අදාළ වේ. පොලී අනුපාත: <i>Lending Rates - DFCC Bank PLC</i> වැඩිදුර තොරතුරු සඳහා ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් විමසන්න.
සුදුසුකම්	මාසික දළ ආදායම (මූලික වැටුප සහ ස්ථාවර දීමනාවල එකතුව) රු. 100,000/- ට වැඩි විය යුතු ය.
අවශ්‍ය ලිපිලේඛන	නිසි ලෙස සම්පූර්ණ කරන ලද ණය අයදුම්පත්‍රය • නියමයන් හා කොන්දේසිවලට එකඟත්වය • ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපතක්

	- පසුගිය මාස 3 ක වැටුප් පත්‍රවල මුල් පිටපත්/සහතික කළ පිටපත් - අපකරුවන්ගේ තොරතුරු (අදාළ නම්) - පසුගිය මාස 3 ක විචල්‍ය ආදායම් පිළිබඳ ලිඛිත සාක්ෂි (අදාළ නම්) - අයදුම්කරු පිළිබඳ ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාව - DFCC බැංකුව විසින් නියම කර ඇති ආකාරයට, සේවායෝජකයා විසින් සමාගමේ ලිපි ශීර්ෂය සහිතව නිකුත් කරන ලද, රැකියාව සහ වැටුප් යොමු කිරීම තහවුරු කිරීමේ ලිපි වැඩිදුර තොරතුරු සඳහා DFCC Personal Loan - DFCC Bank PLC
අයදුම් කරන ආකාරය	අයදුම්පත අපගේ වෙබ් අඩවියෙන් බාගත කළ හැක. අයදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර ඕනෑම DFCC ශාඛාවක් වෙත භාරදෙන්න. නැතිනම් පහත දක්වා ඇති ආකෘති පත්‍රය සම්පූර්ණ කරන්න, එවිට බැංකුවේ නියෝජිතයෙකු ඉක්මනින් ඔබ හා සම්බන්ධ වනු ඇත. අවශ්‍ය නම් ඔබ කැමති DFCC බැංකු ශාඛාවක් වෙත පැමිණ ණය සඳහා අයදුම් කළ හැක. වැඩිදුර තොරතුරු සඳහා: <i>DFCC Personal Loan - DFCC Bank PLC</i>
නියමයන් හා කොන්දේසි	සේවා තොරතුරු සහ නියමයන් හා කොන්දේසි කලින් කලට වෙනස් වීමට ඉඩ තිබේ. එබැවින් නවතම තොරතුරු සහ වලංගු නියමයන් හා කොන්දේසි පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා ළඟම පිහිටි DFCC ශාඛාව වෙත පියනගන්න. DFCC බැංකුවේ නිල වෙබ් අඩවියෙන්ද මෙම තොරතුරු ලබාගත හැක. පිවිසෙන්න https://www.dfcc.lk/

ගිණුමට අදාළ ගනුදෙනු පිළිබඳ විමසීම් සඳහා	දුරකථන ඇමතුම්: පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් අංකය 0112 350 000 ඊමේල් ලිපිනය: care@dfccbank.com ඕනෑම DFCC බැංකු ශාඛාවකදීද ඔබට අවශ්‍ය සහය ලබාගත හැක ප්‍රතිචාර දැක්වීමට ගතවන කාලය: පැය 24 ක් ඇතුළත
පැමිණිලි සම්බන්ධ ක්‍රියාපටිපාටිය	රාජකාරි දින 1 ක් ඇතුළත ඔබගේ පැමිණිල්ල ලැබුණු බව තහවුරු කරනු ලබන අතර, රාජකාරි දින 2 ක් ඇතුළත ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම ආරම්භ වනු ඇත. කෙසේ නමුත් ඇතැම් පැමිණිලි සම්බන්ධයෙන් ඊට වඩා කාලය ගතවීමට ඉඩ තිබේ. සාධාරණ කාලසීමාවක් තුළ ඔබට සතුටුදායක ප්‍රතිචාරයක් නොලැබුණහොත් කරුණාකර අප හා සම්බන්ධ වන්න. • ඊමේල් ලිපිනය: care@dfccbank.com • ඇමතුම් මධ්‍යස්ථානය: 0112 350 000 මූල්‍ය ඔම්බුඩ්ස්මන් අංක 143 A, චජිර පාර, කොළඹ 05 දුරකථන අංකය: (011) 2 595624 ඊමේල් ලිපිනය: fosril@sltnet.lk වෙබ් අඩවිය: www.financialombudsman.lk ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුව https://www.cbsl.gov.lk/en/fcrd